

Newsletter | പ്രവർത്തനം | ചെയ്തിമടല്

Colombo Public Library Writers-Readers Forum (CPLWRF)

15, Marcus Fernando Mawatha, Colombo 00700; +94 011-269-5156 or +94-71-838-6793
CPLWRF@gmail.com; www.cplwrf.facebook.com?

Volume 2, Issue 1

October 2020

About Us | അപ ടൈം | എൻക്കൺ പർപ്പി

ජොලරි මහජන පුද්ගලකාලයේ තළුවන-පායක සංස්කීර්ණය (CPLWRF) යනු ‘බට්හාලිර පලාත්’ සහ මහජන පුද්ගලකාල පායක සමාජ’ වියවස්ථානුකූලව හා ජොලරි මහජන පුද්ගලකාලයට අනුවදුනුව පුද්ගලකාලයේ හා එහි පායකයාන්ගේ සංවිධානය සඳහා පවත්වාගෙන යන සංස්කීර්ණයි. ඩැමු විසරකම ජනවාරි මාසයේ පැවුණුවෙන සංස්කීර්ණය එක්ස්ප්‍රෝ සුළුවට විවෘත සාමාජික කාඩ් පත්ක් ඇති සියලු සාමාජිකයාන්ට විවෘත ශි.

CPLWRF is a forum established according to the guidelines for 'Readers Societies of the Western Provincial Council Public Libraries' for developing the Colombo Public Library and its reader community. The annual general meeting of the forum which is held every January is open to all dues-paying members of the Forum.

மேல்மாகங்களை கடை, கொழுப்பு பொது நிறுலக் வாசகர் ஒன்றியம் என்றால் என்ன என்பதைப் பார்ப்போம். இவ்வொள்ளியம் இந்நிறுலக் விதிகளுக்கும், நிபுந்துளைகளுக்கும் அமைய, ஸ்ரீநிறுலகத்தினை அபிவிருத்தி செய்யவும், மாசுக்களை மன்னேற்றுவதற்கும் தேவையான வேலைகளை மன்னின்டுக்க் கருப்படுத்தப்பட்ட ஒரு அமைப்பாகும். அத்துடன் இவ்வொள்ளியம் ஆனது ஒவ்வொரு வகுப்புமும் ஜனவரி மாதம் ஸ்டட்டப்பட்டும் என்பது இவ்வொள்ளியம் அங்கத்துவர்களுக்கு ஒரு திறந்த அறிவிப்பாகும்.

අදම සාමාජිකත්වය ලබා ගන්න

BECOME A MEMBER TODAY

Applicants with an up to date membership at the CMC public library is eligible to become a member of CPLWRF. Pay Rs: 30/- as initiation fee plus Rs: 120/- as the annual fee and receive a membership card today. A membership of the Forum allows you to actively participate in developing the library and its reader community as well get free or subsidized access to all CPLWRF events (Please see p.2 also).

இன்றே பெற்றுக்கொள்ளும் அங்கக்துவம்

கொழும்பு பொதனாலகம் தொடர்பாக, இறநாலக வாசகர் வட்ட ஒன்றியத்தில் அங்கத்துவம் பெற விரும்பும் நூலாக அங்கத்தவர்கள், நூழைவுக் கட்டணமாக ரூ.25-ம், வாசகர் வட்ட ஒன்றிய அங்கத்துவ கட்டணமாக ரூ.125-ம் செலுத்தி உடனடியாக வருட அங்கத்துவத்தைப் பெற்றுக் கொள்ளலாம். மேலும் இவ் அங்கத்தவர்கள், நூலாகம் சம்பந்தமாகவே அல்லது வாசகர் வட்ட ஒன்றியம் சம்பந்தமாகவோ முன்னெடுக்கப்படும் நூலாக அபிவிருத்தி தொடர்பான வேலைகளுக்கு இலவசமாகவோ அல்லது பண உதவி செய்தோ நங்களுடு பங்களிப்பினை வழங்கலாம்.

ଫୁଲିର ପ୍ରକାଶନୀ

ବ୍ୟାପକ ଉତ୍ସବ 12 - ଲେଖକଙ୍କ ଯମତ ହେଉଥିଲା
(ଦୁଇନା ମାଲନୀ ଯମତ ଦ୍ୱାରିଲା କାହାକି)

සැප්තැම්බර 25 - විවෘත දරුණය හා විවාර (About Elly-Iran Film)-දූපති නැලීන් විකුම්ගේ
එක්සෑම්බර 03 - නිෂ්ප්‍රාන්තිය නාවකතා විවාරය සුංගෝත්‍රා
රුපකරු ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධනයක

මම වැඩියටහන් කොළඹ මහපා පුද්ගලකාල සම්මීන්තු ගැලුවලදී පදච්චරු 02.00 යිට 4.30 තුළ පැවත්වේ.
නොවැලැක්විය සේතුවක් නිසා ටෙනසක් වේ හමු වුවතු පෙනෙන් රෝ පුද්ගලකාලය දැනටිම පුවරුව තුළින් දැනුම් දෙනු ඇත. නොවැමිල් යහ දෙහුම්බර් කාලය යදා වැඩියටහන් කළුවුව විසින් නිර්ණය කර දැන්වනු ඇත.

EXECUTIVE COMMITTEE, 2020

President	Mrs. Nandani Gunasekara
Vice President	Mr. K.L.Priyankara
Secretary	Mrs. Lalitha Karunaratne
Treasurer	Mrs. Nishani Medawala
Committee	Mr. Nadesan Pushparaj
	Mrs. Manjula Ranathunga
	Mr.Harsha Samaraweera
	Dr. Indrani Rathnayake
	Mr.Mohammed Iqbal
	Mr. Anuradha Jayathissa
	Mr.K.D.H.Siripala
	Mr. Arjuna Karunanayake

ADVISORS

Chief Librarian Ms. Varuni Gangabadaarachchi
Deputy Librarian Ms. Chinthia Ailapperuma
Librarian 1 Mrs. Thamara Jayasena

New books received at the library in 2020. Nearly 5000 fiction and Non-Fiction books are for adult and children. Please visit

www.pl.colombo.mc.gov.lk to view all acquisitions.

ඛකාලි මහජන ප්‍රස්ත්‍රකාලය විසින් වැඩිහිටි පායක බෙඟේ ඔබ දුටුවන් සඳහා 2020 වර්ෂයේදී ප්‍රස්ත්‍රකාලයට ලබාගත් අලුත් පොත් සංඛ්‍යාව 5000 කට ආසන්න වේ. www.pl.colombo.mc.gov.lk වෙත අවිවිධයෙන් එම පොත් ඇතුළත්ව ප්‍රස්ත්‍රකාලයේ මූල්‍ය පොත් එකතුවට බලාගත යුතු වේ.

ලේකම්ගේ එරු කාව | සෙයලාංර් අරික්කෙ

JAN-DEC 2020

சனவாரி மக 25 வேளி டா பி.வீ.ஏ.பி மஹ சுபா யாற்கிளம்தி நல விடையை கல்வெட்ஸ் பாக்கர எழு லைக்.2020 இன்னைப்பர் வின நோக் கடி பிரிவென் கூட்டுறவை கவுப்பு சுரப்புகள் ஒப்பிரிவு மற ஏர்டுன் சுபாபதி நான்கு நூல்களைக்கர, உப சுபாபதி கே.பி.பி. பூய்.கர, சூஷ்மியாரிக் கிழானி மாநில, கே.கம் கொடையூ பெரர்வா, உப கே.கம் லெலூ கருணாங்கா சூ காரக சுபா கல்வி சுமாரிக்கென் வின நலத்துறை பூப்பராச், ம.பூ. ரஷாந், சுரங் சுமர்விர, ஒன்றானி ரத்நாயக, மோஹாம்பீ ஓங்கலை, அனுராத சுயதிசெ, கே.கி.கி.பி.பி.பிரபால, அரப்பு கருணாநாயக யா முன்னும் மூன்னின்வ மாண் சூஷ்மிய பூதுகர்லி. விவுப்பெருந்துவுடல் 2020 இன்னைப்பர் மாணவை கீல உப கே.கம் நலத்துறை கவுப்பு கட கூன்தி கருணாரத்து மொக்கீடை கே.கம் நலத்துறை பாக்கர.

2020.01.04 - ഫോറ്മേറിന് കുറഞ്ഞ ദിവസമായി

2020-01-11 - මෙයා උග්‍රවක්ත්ව - සංමැස්‍ය

2020-01-16 - මියගේම සේවකර නොප්පෝරු කළතාව

2020-02-01 - තුළමු මෙන්තු සිංහල පිටපත

2020.03.07 - මහාචාර්ය දායාරේඛන අනුකූල පියාසා
අප්පරු සහ පියානිනා ඇව්වයා

2020.05.15 - ഫേബ്രുവരി ആദ്യ അമൃതാരംഭം - സിനിമാ തിരഞ്ഞെടുത്ത്

2020-09-15 - ගිග්‍රැම සිංහල පොදුව - පිටපත

283 मुद्रा

ඉක් 03 : සුන්නා රාජකාරු ක්‍රිඩා යක - නිශ්චාන්තිය

ମିତ୍ରପଦେ ଦୂର୍ଲଭ

Figure 17: Parasite (Korean Film)

ଓଡ଼େ 28 : Two Days One Night

એવી પરિસ્થિતિ 26 : About Elly (Iran)

ඉහත විනුපට පුදරුණනයට හා විවාරයට එක්සු දූපත් නලිනි විකුම්ගේ මිහතාට අපලෝ කෘතෙහතාටය සිම්ලටේ.

ಕಿಯವಿಮಾ ಷ್ಟರ್ ಕರ್ಮ

විරෝධානයේ දුටුවන් පොත් කියවිමලන් ඇත් වි විවික කාලය ජාමත දුරකතන නෑ පරිගණක පිරිකීම් වෙත බොහෝ අස් නැඹුරු වෙමින් පවතී. මේ තේතුව නිසා දුටුවන් තුළ යායාමය සූයාලනා දියුණු නොවී, ලිවිමේ භූකීයව අධිපතිවලක් පෙන්වුම් කරයි.

මෙම ගුවුදුවට පිළිය යම සයට ම සඳහා පොලො මහජන ප්‍රජාත්‍යාලය හා පොලො මහ නාගර සභාව එකේ පෙර පාසුල් ගුරුවරුන් දැනුවන් කිරීමේ වැඩියටහන් පවත්වා දරුවා කියරීමට යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි කර ඇති. පොලොරුන්හා වයස-ගණයට පෙර 2020.02.27/2020.02.28 දිනයන්හි මෙම වැඩියටහන ආරම්භ කළ අතර එහි මිලය පියවර වශයෙන් එම දරුවන් ගෙන දෙමුවියෙන් කැඳවා දරුවන්ට “කනත්දර” කියාදී කියරීමට තුළ මෙයන් අනුගත කරවන අයුරු කියාදෙන වැඩියටහන් ගෙන විට හිටුයෙන්මක කර ඇත. අගයෝගීතා 26 සහ සැප්තැම්බර 02 දිනයන් හි මරදාන ඩින්ස් පාලර හා පොලොම්පස්කුරුවිදෙස් පෙරපාසුල් 03ක මෙම වැඩියටහන පැවැත්වා අතර එමහි ඉතිරිය සැප්තැම්බර සහ ඔක්තොම්බර මාස දෙක තුළ පැවැත්වීමට යැලුවූ කර ඇත. කියරීමට පුරුෂකරවීමේ පළමු පියවර කනත්දර කියාදීමෙන් ඇරෙහි. ඔවා දරුවාට පෙර පාසුල් යාමට පෙර පිටම දිනාපනා මව, පියා හෝ ඇඟින් මගින් කනත්දර කියා දීම ඇරෙහි පුදුපුවේ. ඉන්පසු තුළ මෙයන් පොන් කියරීමට පුරුෂකරවීම දෙමුවියෙන්යේ විගණිතයි. මෙම වැඩියටහන් ප්‍රධාන දේශගත ලේඛන-පායක සංගමයේ සහායත්ව සමාජවිද්‍යා න්‍යායී දැන් ගෙයකර මහත්මය විසින් පැවැත්වූ අතර සංගීතය මානුෂාමය ඉක්තිවාල් මහජන රජයින්දානායිමක වැඩියටහනක් ද පැවැත්වේ.

කොරෝනා සමයේ දැනුවත් කිරීම

ଓক্তোবরের হাজা পিয়ানো সময় এক মুহূর্ণের কালৰ বা দুই প্রচলিত সাধাৰণ
পিয়ানো নিৰ্মাণৰ ক্ষেত্ৰে আছুলৰ লম্পিনী উদ্বৃত্ত কৈতোনো দৈৰ্ঘ্যে
বৃদ্ধিপথসহ কীভাবে "Zoom" অবকাশে কিম্বা
অন্তৰ্ভুক্ত পুৰুষ কৰলৈ লাদীৰূপৰ নিৰ্বাচিত পৰ্যটক
জনো সহজে সহজে বিদ্যুৎ।

සාමාජිකාත්වය අදහා එබා දැනටම්ත් අයදුම් කර ඇති නම් |
If you have already applied for membership

இதை விடாத பூச்சுக்கால் காடி பத யா அநால் இட்டல் தெரிமுன் இதை CPLWRF காடி பத லும் யன்ன. Please bring a valid library card and required the payment to collect your CPLWRF card.

පාඨක මිලේ නිර්දේශ | Reader Recommendations

ஈமிடானவிலும் நிரந்தர பூ பம்ஹின் யாதீகங்களையும் காலையும் வெளியிட முடியும் என்று நீதான். பார்க்க இவை நிரந்தரங்கள் அப் பேர்கள் போன்றவர்களாக வெளியிட வேண்டும். Please help us include more English and Tamil books for next issue.

මිලට සක් ලෙඩි

යල මහ කුමුරු තැබ කිරී මෝරන	විටය
බැඳු බැඳු භූම අනම තුරු වදුලෙන්	විටය
තුවනට විසි කළද පැලවේ දැමු	අුටය
මෙ පින් ඩිමෙ උරුමය ඔබටය ,	මටය
අධි දෙක තුනක් හෝ ඇත්නම මිදුලල ඉඩ	
යරු පය මිනි කැටය පෙන්වය කැදීම	වැඩ
මල මුද පුදට , පල මුළුනුන් ගෙයට	වැඩ
දෙයි රස බන්පනට , නාවයි භෙලයේ	හඩ
කොයේ දෙල් අල බෙල තැන තැන තිබෙන	වැවි
අන් දෙයි සටය , වස විස සහ එකඟු	නොවී
සුන් දර ලලනාව මත තුල සිටිය	මැවි
මිම ගිය බවක් නම නොදැනුම් රුවට	නැවී
කුමුරෙන් සහල් වික , කොටුවෙන්	තෙවලද
අවටින් පලා කොල , විලිඹන්	පෙනුරද
රනකල් රමප සහ කරපි-වා	පුවද
දැනුන්න් හරි ගැපයි , අම රස යයි	පැරද
මවකම් සුරත වැද පිළියෙළ විනු	රසට
බන ,කිරී පැණිද පෙනුර මුළු කර	එකට
ලාකල විටදි ඇය දරු පැටුන්	මුවට
කුගටන් වැඩිය වැඩිපුර දැනුන්	නිකට
වැටුප ද යකිනාව මුල් තැන තෙන	ලද
දායෙම ගෙයින් පිටතන මත කොළඳ	ඡද
කඩයෙන් ගෙනෙන බක් මුල කුස තුලට	වැද
වද දෙයි දරුවනට වස විස	කවනවද
නොදැනම විසකිජ පොදු බැඳ මිලට	අරන්
දරුවන් මුව කඩනි ලෙඩ දුක තුරුල	කරන්
වැළපනි රෝහලට කොටු වි කුදාල	පෙරන්
අවසන වැටුප මදි බෙශෙනට යොදන	තරන්
හදවන් රෝග , පිළිකා ,	දියවැඩියාව
කරබාරු ව තිබේ කඩ කුමටට	යාව
වයසට කැලින් දිය කර	වැඩිහිටියාව
වනසනු නොපෙන්ද අසරත	ලමයාව

**මෙවතා අන්තර්ජාලී රස්කායක
සාම්ප්‍රදායික රෝහල , කොළඳී**

The Booker Prize

The Booker Prize for Fiction is a literary prize awarded each year for the best original novel written in the English Language. Given below are the winners of this prestigious prize for the first 10 years of the 21st Century.

- 2000-The Blind Assassin by Margaret Atwood (Canada)
- 2001-True History of the Kelly Gang by Peter Carey (Australia)
- 2003-Life of Pi by Yann Martel (Canada)
- 2004-The Line of Beauty by Allan Hollinghurst (United Kingdom)
- 2005-The Sea by John Banville (Ireland)

See Page Four

Managing Phone Time

Smartphones have become a necessity for our day to day life. WI-FI and battery life are becoming some of the most recognized basic needs. We wake up to our phone alarms , check calendar application for daily appointment, use the radio application , Facebook , Instagram , WhatsApp , email, Google maps , Just within the time span from getting up to moving out of the house for daily work. It has made our lives easier , smarter and complicated at the same time. While there is no necessity to stop smartphone usage altogether , There is a need to manage it efficiently.

Smartphones are designed to have the best user interface. Applications are promoted if they manage to keep the user within their application for a longer time. So much research in user interaction, psychology, user experience is put on designing an application that, stopping ourselves from using it is not easy. It is almost comparable to stopping smoking. Except that there is no widespread consensus that it needs to be done.

The first question with regards to smartphone usage is whether someone should limit the usage. The question is personal and subjective. It depends on the amount of time spent, and the purpose. Therefore, to answer this question, one should first start monitoring usage. Ironically there are apps such as moment and Space that can allow you to monitor usage time per time per application. Once this is done decision making is easy.

Data never lies. We will be surprised when we find that most of our own thoughts about daily usage is wrong. In fact , We may become conscious about our usage and start regulating ourselves even before we finish collecting data from monitoring apps. A week's data is sufficient to know applications that can be regulated.

Change of habit is not easy. It takes a clarity of reason , Immense will power, and a social system to support to change a habit. Charles Duhigg's book on habits is a good read if you want to understand how to change a habit. It help for me .It might for you. Once you have enough data from the previous step and you know what take most of your time, replace it with some other activity and reward yourself for it. Ironically once again, there is an app for limiting this called forest. It grows a tree if you do not use the phone.

There are some clever tricks too. For example, try using Facebook from your own browser rather than the application for a week. If you are up for challenge, do not save password. Try asking partner to help you regulate, try using forest application for a week. Remove notification feature for social media apps unless you are in a business that concerns social media. Put the phone on loudest speaker volume and keep it out of reach,so that you will anyway be notified if there is a call.

Completely avoiding smartphones may not be a solution, and it is subjective. But regulating the usage is possible only if driven by knowledge about where to regulate. Try the smart tricks, pickup a hobby, learn a craft , spend some quality time with your loved ones, and be the manager of your own time. After all , we are the ones who are smart. Not the phones

Nadesan Pushparaja

Committe Member - (CPLWRF)

දදවන ලේක පුද්ධ අවසානයේ 75 වන සංච්‍රරය

1939 - 1945 දක්වා කාලය තුළ දදවන ලේක පුද්ධ අවසානය පැවතිණ . හිටුලර් විසින් රටවල් ආනුමණය කරගැනීමේ ප්‍රතිපත්තිය තුළ අරම්භ කළ පුද්ධ අවසානයට රටවල් 70ක් යෙයුම සම්බන්ධ විය . මිනින් පිටින මිලියන 60ක් ලොවට ඇති විය . මෙයින් මිලියන 27ක් ම සෞරියට දේශයේ සෙවීම් හා පුද්ධ පියන් විය . මෙයා විශාල මිනින් සංහාරයන් විශිෂ්ට සිදුවි නැත . මිට අමතරව ලේක පරිමානයේ ද්‍රව්‍යමය හානිය ස්ථානීය සිදු විය .

මමම පුද්ධ අවසාන විනවීම යටත් විවිධ ක්‍රමය බිඳ වැට්ටිමද අරම්භ විය . රටවල් ගණනාවකටම නිදහය ලැබුණි . ශ්‍රී ලංකාවේද ලංකා ජාතික කොළඹය නිදහය වෙනුවෙන් සටන් කෙලේය . එදා සෞරියට දේශයට එරෙහිව හිටුලර් ගෙනයිය ආනුමණකාරී පුද්ධ අවසානය නිදහය සෞරියට දේශයට එරෙහිව ලංකාව තුළ ත්‍රියාන්තක විය . සෞරියට දේශය හා එකඟාකීක රටවල් වන මහා ව්‍යුහානායය ඇමරිකාව හා ප්‍රාග්‍රැම විසින් හිටුලර් ජම්රන් පුද්ධ විවෘත හා අනුමණකාරී ජපානය හා ඉතාලිය පරාජය කිරීමට හැකි විය . අප රටේ දදවන ලේක පුද්ධ අවසානය ආවුළු හානිය සියවා විශාල පිරියක් සිටි . ඔවුන් බොහෝ දදහනයක් පරිදිලානය කළ කාන්තියක් "පරිය ප්‍රාග්‍රැම විසින් රටින සඳහා මිනිනෙකු අවසානය" මෙය මූල්‍ය කරගෙන කොළඹ මහජන පුද්තකාල පෙන් කියවීන්නේ වේ සංගමය 2020 මැයි 15 වන දින Zoom අවසානය සියලුම් සංඛ්‍යක් පැවැත්තිණි . මෙය ගෙවාදා අනුල අධිකාරී මහත්මා විසින් මෙහෙයුවනා ලදී . මමම වැඩියටහන හරහා දදවන ලේක පුද්ධ අවසානය ආවුළුවන් මාලාවක් ඉදිරියෙදී කිරීමට බලාපොශනා මෙම වැඩි.

ජායාක රුවීය වර්ධනය කිරීම

ලේක-ජායාක සංඛ්‍යය හා එක්ව කොළඹි මහජන පුද්තකාලයේ පුද්තකාලයාධිපතිතුමියගේ පුද්තකාලයෙන් ,පරාජය පාසල් රුවීන්ට , දෙම්විටියන්ට , ගුරුවන්ට පායක පුරුදහනය හා කියවීම දියුණු කිරීමේ වැඩියටහන් මාලාවක් පවත්වාගෙන යනු ලබයි . පුද්තය මාග්‍රැම දැනුවත් කළ පෙරපාසල් ,

01. 2020 ඇපේතු 26 - සමන් අවශ්‍යකවර දන

පෙර පාසල

02. 2020 ඇපේතු මිටර් 02 - ද මෙල් පෙරපාසල

03. 2020 ඇපේතු මිටර් 09 - නිව බෙකාර් පෙර පාසල

04. 2020 ඇපේතු මිටර් 16 - පරානුම පෙර පාසල

ඉදිරි සැලැයුම

05. 2020 ඇපේතු මිටර් 23 - මාලිගාවන්න පෙරපාසල

06. 2020 ඇපේතු මිටර් 30 - කිරුලපන පෙරපාසල

05. 07. 2020 මක්කොම මිටර් 07 - ඉන්ඩියාපුර පෙරපාසල

2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් ක්‍රමීන්

01. ස්වින්සු නාවකනාව - මකරාන්දාය - විරාමිනි තෙන්නැකෙන්න්
02. ස්වින්සු කෙටි කනාව - මුණ්දේස යන්ත්‍ර - පියයිලි විශේෂාංකාන්න
03. ස්වින්සු පදා සංග්‍රහය - ශාල නීයාම පදා සංග්‍රහය - නැන්දන විරසිංහ
04. මින රිනා සංග්‍රහය - තියා වැවු ලග රුපනාගයේ - නායනාසේන ව්‍යුහානායක
05. ස්වින්සු නාව්‍ය කාන්තිය - නැතුව බැඩි මිනිනෙක් - රාමින දියානායක
06. සිනමා හා රුපවාහිනී නිවරාණ කාන්තිය - ප්‍රාග්‍රැම වැලුපු - ටෝනි රණසිංහ
07. ශාල්‍රිය හා පර යෝජන කාන්තිය - මහා සමය පුද්‍රුය හා සමාජන්කර දේව සංක්ලේපය - පුරුෂ ලේලිවල ආරියධිම හිමි
08. විවිධ විශේක කාන්තිය (මානව යැයුතුය) - පේරාදෙණිය ඉරුකුලයේ උපන නැයීම හා විද්‍යාවීම- සේනා තෙක්රදෙණිය
09. විවිධ විශේක කාන්තිය (සමාජ යැයුතු) - දේශපාලන හා සමාජ වින්නනය - ගාමිනි සම්රානායක
10. පරිවතරන නාවකනාව - රණ වරුළුනි ලිය- නිලුක කුදුරුගැමුව
11. පරිවර්තන තන තකටි කනාව - ප්‍රායිරිය පිස්සු වැටුම්තේය - උප්පේ රැඩින් සේවාවිනා ගම්ගේ
12. පරිවර්තන පදා සංග්‍රහය (සිංහල) - ගැනැසි කාව්‍ය නැදි - පරානුම කෙටිතුවක්කු
13. පරිවර්තන පදා සංග්‍රහය (ඉංග්‍රීසි) - මිරා සංග්‍රහය - විනි රිකාරණ
14. පරිවතරින නාව්‍ය කාන්තිය - මධ්‍යකාලීන ජපන් නෙන් තාව්‍ය - අමිය රාජකරුණා
15. පරිවර්තන තක සොයුන් සාහිත්‍ය කාන්තිය - අමාවක නිමා රි - විශා ඇමරයෝකර
16. සොයුන් සාහිත්‍ය කාන්තිය - පසු නොබඳීම් - රණින් ධරි මිනිරි හි
17. විද්‍යා සාහිත්‍ය කාන්තිය - එක්ස(X) - පුසින රුවන්
18. උමා සාහිත්‍ය කාන්තිය (පළමු කාණ්ඩා) - භරි පුදුම්දි හරි පුදුම්දි - තතුරා රණ්ඩායගම
19. උමා සාහිත්‍ය කාන්තිය (දදවන කාණ්ඩා) - මුවිට ගෙදර - කාන්ති සමරදිවාකර
20. සාහිත්‍ය කාන්තිය විවිධ විශයන් (සමාජ විද්‍යාව) – Dreams of change -යරන් අමුණුගම
21. සාහිත්‍ය කාන්තිය විවිධ විශයන් (පරිවතරක දී.එස්.ග්‍රී ලංකාවේ පුර්ම අශ්‍රමනය - ග්‍රෑ.උඩ්.උඩ්. ධර්මදාය)

The Booker Prize

2006-The Inheritance of Loss by Kiran Desai (India)

2007-The Gathering by Anne Enright (Ireland)

2008-The White Tiger by Aravind Adiga (India)

2009-Wolf Hall by Hilary Mantel (United Kingdom)

Out of the above ten our library has nine of them. Enjoy reading them and see if you could get the missing one.

**Arguna Karunanayake
Colombo Public Library Writers - Readers Forum**